



පාසල් පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමා පාඨමාලාව Diploma in School Librarianship

DSL 2021/2022

1) හැඳින්වීම

වර්ෂ 1998 දී හඳුන්වා දෙන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පුස්තකාලය, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය හා පරිගණක විද්‍යාගාරය එක් ඒකකයක් ලෙස සලකමින් පාසල් පුස්තකාලය, පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදී. ඒ අනුව තොරතුරු කුසලතා ඉගැන්වීම, සහභාගීත්ව ඉගැන්වීම, ස්වාධීන ඉගෙනුමට පහසුකම් සැපයීම හා කියවීම ඉගැන්වීම ගුරු/පාසල් පුස්තකාලයාධිපතිගේ කාර්යභාරය වේ. මෙමගින් සම්පත් පාදක ඉගෙනුම හා සහභාගීත්ව ඉගෙනුම මූලික කර ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. මෙම ඩිප්ලෝමා පාඨමාලාවෙන් අපේක්ෂා කරනුයේ පාසල් පුස්තකාලය මගින් සිදු කෙරෙන උක්ත කාර්යයන් සඳහා සහාය දැක්විය හැකි වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප ලබා දීමයි.

2) ඉලක්ක කණ්ඩායම

පාසල් පුස්තකාලවල සේවය කරන හෝ පාසල් පුස්තකාල කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා

3) පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකම්

- අ.පො.ස (උ.පෙ.) සමත්වීම (පැරණි විෂය නිර්දේශයට අනුව ප්‍රධාන විෂයන් 04 සමත් වීම හෝ නව විෂය නිර්දේශයට අනුව ප්‍රධාන විෂයන් 03 සමත්වීම.) හෝ
- අ.පො.ස (සා.පෙ.) සමත්වීම සහ ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය මගින් පවත්වනු ලබන පාසල් පුස්තකාලයාධිපතිත්ව සහතික පත්‍ර පාඨමාලාව සමත්ව තිබීම.

4) ඉගෙනුම් ඵල

මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු

- පාසල් පුස්තකාලයේ නව ප්‍රවණතා අවබෝධ කර ගැනීමට
- සම්පත් පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පාසල් පුස්තකාලයේ දායකත්වය අනාවරණය කර ගැනීමට,
- අන්තර්ජාලය ඉගෙනුම් ඉගැන්වීම් මෙවලමක් ලෙස යොදා ගත හැකි ආකාරය වටහා ගැනීමට සහ
- තොරතුරු සාක්ෂරතා සහිත පුද්ගලයෙකු බවට පත්කිරීමට අවශ්‍ය නිපුණතා ලබා ගැනීමට හැකිවනු ඇත.

5) පාඨමාලාවට අන්තර්ගත විෂයන්

- 1) පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන
- 2) තොරතුරු සාක්ෂරතාව
- 3) අන්තර්ජාල සාක්ෂරතාව
- 4) පුස්තකාල එකතු කළමනාකරණය
- 5) ළමා හා යොවුන් සාහිත්‍යය
- 6) කියවීම් ඉගැන්වීම
- 7) ව්‍යාපෘතිය

6) පාඨමාලා කාලය : මාස 12

7) මාධ්‍ය : සිංහල / දෙමළ

8) පන්ති පැවැත්වීම : නැවත දැනුම් දෙනතුරු සියලුම පන්ති මාර්ගගතව (Online) පැවැත්වේ.

9) ඇගයීම් ක්‍රමවේදය

- සෑම විෂයයක් සඳහාම ලිඛිත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයිය යුතුය.(සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- සෑම විෂයකට අදාළව දෙනු ලබන පැවැරුම් සම්පූර්ණ කළ යුතුය.(සමස්ත ලකුණුවලින් 50% මේ සඳහා ලැබේ.)
- ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුය.

10) පාසල් පුස්තකාලයාධිපතිත්ව ඩිප්ලෝමා සහතිකය ලබා ගැනීමට නම්.

අවම වශයෙන් සියලු විෂයන්ට C සාමාර්ථයක් ලබා ගත යුතුය. එනම් සෑම විෂයකටම අවම වශයෙන් 50% ක ලකුණු ලබා ගත යුතුය. විෂයන් තුනක් හෝ ඊට අඩු සංඛ්‍යාවකට D හෝ E සාමාර්ථ නිවුණහොත් එම විෂයන් සඳහා පමණක් පුනර් පරීක්ෂණයට පෙනී සිටිය යුතුය.

11) පාඨමාලා ගාස්තු

අයදුම්පත්‍ර ගාස්තුව	රු. 250.00
ලියාපදිංචි වීමේ ගාස්තුව	රු. 1,500.00
පාඨමාලා ගාස්තුව	රු. 23,500.00
විභාග ගාස්තු රු. 150*6	රු. 900.00
පුස්තකාල ගාස්තුව	රු. 1,000.00
සහතික පත්‍ර ගාස්තුව	රු. 1,000.00

12) පාඨමාලා ආරම්භය : 2021 සැප්තැම්බර් මස

13) අයදුම් කරන ආකාරය

- අපගේ වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රය බාගත කරගන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ලෙස රු. 250.00 ක මුදලක් මහජන බැංකුව තිඹිරිගස්සාය ශාඛාවේ 086100101191736 අංක දරණ ගිණුමට බැර කරන්න.
- අයදුම්පත්‍ර ගාස්තු ගෙවූ රිසිට් පත්‍රයේ මුල් පිටපත අයදුම් පත්‍රයේ ඇති අදාළ කොටුවේ අලවන්න.
- අයදුම්පත්‍රයේ අවසන් පිටුවේ දක්වා ඇති උපදෙස් අනුව අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
- නිසිලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ අදාළ අනෙකුත් ඇමුණුම් පහත ලිපිනයට තැපැල් කරන්න.

“ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
 ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය
 කොළඹ විශ්වවිද්‍යාලය
 කොළඹ 03”